

දුරකථන) 0112669192 , 0112675011
ජ්‍යෙෂ්ඨ පොළේ) 0112698507 , 0112694033
Telephone) 0112675449 , 0112675280

භාස්ය) 0112693866
පෙක්ස්) 0112693869
Fax) 0112692913

විද්‍යුත් තැපෑල)postmaster@health.gov.lk
මින්නුරූප මුක්වාරී)
e-mail)

වෛව් අඩවිය) www.health.gov.lk
ඩිජ්‍යෝනික්‍රාන්තික පිටපත)
website)



මගේ අභිය)CF/EXM/05/2024
සන්තු ඩිල)
My No.)

මහඩ අභිය)
ඉමතු ඩිල)
Your No. :)

දිනය)2024/11/04
තික්ති)
Date)

සුවසිරිපාය
සුවසිරිපාය
SUWASIRIPAYA
සේෂඩ අමාත්‍යාංශය
ස්කාතාර අමේස්ස්
Ministry of Health

පොදු වකුලේල ලිපි අංක - 02 - 160 / 2024

පළාත් සෞඛ්‍ය ලේකම්වරණ්,
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා රාජිත රෝහල,
අධ්‍යක්ෂ - පාතික රෝහල, මහනුවර,
අධ්‍යක්ෂ - පාතික රෝහල, ගාල්ල,
පළාත් සෞඛ්‍ය යේවා අධ්‍යක්ෂවරණ්,
රේඛිය අමාත්‍යාංශය යටතට ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරණ්,
ප්‍රාදේශීය සෞඛ්‍ය යේවා අධ්‍යක්ෂවරණ්,
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

ප්‍රාමික ග්‍රේනියේ වෙළදුන නිලධාරීන් සහ දැන්ත ගලු වෙළදුන නිලධාරීන්
සඳහා වන දෙපාර්තමේන්තු විභාගය - 2024 යශේතැම්බර්

2014.10.11 වනි දින භා අංක 1883/17 දරනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පැවත්‍යේ ප්‍රකිද්ධ කරන ලද ශ්‍රී ලංකා සෞඛ්‍ය යේවා වෙළදුන යේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 08 වනි වගන්තියේ සඳහන් පරිදි ප්‍රාමික ග්‍රේනියේ වෙළදුන නිලධාරීන් !! ග්‍රේනියට උසස් කිරීමට පෙර එනම් වකර දෙකක කාලයක් අභ්‍යුත්ත හා දැන්ත ගලු වෙළදුන නිලධාරීන් යේවිට කිරීමට පෙර එකි පත්වීම් දින සිට තෙවකරක කාලයක් අභ්‍යුත්ත සමත් විය යුතු වන දෙපාර්තමේන්තු විභාගය 2024/12/21 වන දින සිංහල, දෙමළ භා ඉංග්‍රීස් මාධ්‍යවලුත් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විභාගය පවත්වනු ලබන ස්ථානය හා වේලාව පුවෙශ පැවත්‍යේ සඳහන් කරනු ඇතේ.

02. සුදුසුකම්

අදාළ විභාගය සම්පූර්ණ කර නොමැති, ප්‍රාමික ග්‍රේනියේ වෙළදුන නිලධාරීන්ට සහ පත්වීම ස්ථිර නොකරන ලද දැන්ත ගලන වෙළදුන නිලධාරීන්ට මෙම විභාගයට අයදුම් කළ නැත. තවද ප්‍රාව්‍යයෙහි මෙම දෙපාර්තමේන්තු විභාගය සම්පූර්ණ නොකරන ලද වෙළදුන නිලධාරීන් පරිපාලන ග්‍රේනියේ හෝ විශේෂභා වෙළදුන ග්‍රේනියේ තනතුරකට පත්කර ඇත්තැම් එම නිලධාරීන්ද මෙම විභාගයට අයදුම් කළ නැති.

03. අයදුම්පත්

මෙම වකුලේල ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විධින් සකස් කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය අධ්‍යක්ෂ (විභාග), සෞඛ්‍ය අමාත්‍යාංශය, අංක 385, ප්‍රාජ බංජල්දේශම විමලවාග හිමි මාවත, “සුවසිරිපාය” කොළඹ 10 යන ලිපිනයට 2024/11/20 වන දින හෝ එවත පෙර ලැබෙන සේ වියපදිංචි තැපැලෙන් එවිය යුතුය. මූල්‍ය ක්වරයේ ව්‍යුහ ඉහළ කෙළවරකි ‘ප්‍රාමික ග්‍රේනියේ වෙළදුන නිලධාරීන් සහ දැන්ත ගලන වෙළදුන නිලධාරීන් සඳහා වන දෙපාර්තමේන්තු විභාගය - 2024 යශේතැම්බර්’ ලෙස සඳහන් කළ යුතුය. මෙම දෙපාර්තමේන්තු විභාගයට පෙනී කිරීමට අයදුම්කරු විධින් අවශ්‍ය සුදුසුකම් සඳහා ඇති බවට පොදුගැලීක ලිපිනයා හාර නිලධාරියා විධින්ද, සම අයදුම්පතුයකම දක්වා ඇති තොරතුරු නිවෘති බව ආයතන ප්‍රධානීය විධින් සහතික කර තිබීම අතිවාරය වේ. තම අයදුම්පත සමග රාජකාරී ලිපිනය හෝ පොදුගැලීක ලිපිනය මියන ලද රු. 110.00 ස් වටිනා මුදලදර ඇලුවූ 9" x 4" ප්‍රමාණයේ මූල්‍ය ක්වර (01) ස් ද එවිය යුතුය. (ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අයම්පූර්ණ හෝ විරද්‍ය සහිත වන අයදුම්පත්ද කිහිද දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.)

කැසු. : ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතුය A4 වර්ගයේ කඩඩායික පළමු පිටුවේ අංක 1 සිට 4 (ඉ) දක්වාන් දෙවන පිටුවේ අංක 4 (ආ) සිට අංක 9 දක්වාන් සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සහ අයම්පූර්ණ සියලුම අයදුම්පත තැබෙන දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04. විනාග ගාස්තු

I. විනාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරවන් විනාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරවන් එක් විශයකට R 25/= බඟින් අවලංගු නොකළ මූද්‍යර අයදුම්පත්‍රයේ අලවා තමන්ගේ අත්සන සහ දිනය යොදා රේවා නිසිලෙස අවලංගු කළ යුතුය.

II. කිසිදු කරනුයේ මත මෙසේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් යදානා මාරු කිරීමක් නො ආපසු ගෙවීමක් සිදුකරනු නොලැබේ.

05. විනාගයට අනුළතකර ගැනීම

I. පිළිගත් අයදුම්පත් යදානා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

II. විනාග අපේක්ෂක/ අපේක්ෂකාවන් විසින් විනාග ගාලුව තුළ දී විනාග ගාලුධිපතිට ස්වකිය අනන්තතාවය තහවුරු කළ යුතුය. ඒ යදානා පහත සාහායා මියකියෙහි අනුරූප එකක් ඉදිරිපත් කළ යුතුය.

(අ) ප්‍රතික හයුළුම්පත

(ආ) සෞඛ්‍ය අමාත්‍යාංශය නො රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හයුළුම්පත

(ඇ) වලංගු රියදුරු බලපත්‍රය

(ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

III. කිසියම් නොවැළක්වා නැකි හේතුවක් මත විනාග ප්‍රවේශ පත්‍රය නොලැබුනෙනාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරිශ්‍යාකර මධ්‍යස්ථානය සහ විනාග ඇංකය සෞඛ්‍ය නැකිය. එසේ ඕවුම් නමව අදාළ විනාග ඇංකය සහ විනාග මධ්‍යස්ථානය සෞඛ්‍ය ගත්තේ නම් ඕවුම් ආයතනතම ජේනස්ස් නිලධාරියා වෙතින් අත්සන සහතික කරන ලද ලිපියක්ද සමග වෙබ් අඩවියේ සඳහන්ව තිබූ විනාග මධ්‍යස්ථානයට පැමිණ ඕවුම් ආනන්තතාවය තහවුරුකර විනාගයට පෙනී කිටිය නැකිය. ප්‍රවේශ පත්‍ර ලබාතු අයදුම්කරවන් අත්සන සහතික කර රුගෙන පැමිණිය යුතුය. අත්සන සහතික කරන ලද ලිපිය නො ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් නොකරන අයදුම්කරවන් හට විනාගයට පෙනී කිටීමට ඉඩිදෙනු නොලැබේ. (වෙබ් අඩවිය - www.health.gov.lk)

06. විනාග පරිපාටිය

මෙම විනාගය බ්‍රිති, රටනා ප්‍රශ්න පත්‍ර තුනක් සහ කිංහල/දෙමළ වාචික පරික්ෂණයක් වශයෙන් කොටස් හතරකින් සමන්විතය. එක් එක් කොටසක් යදානා ලබාතු 100ක් බඟින් වෙන් කෙරේ. සමත්වීම යදානා එක් කොටසකට අවම වශයෙන් ලක්නු 50 ක් බ්‍රිති පත්‍ර තුනක් නිශ්චිත විනාග මධ්‍යස්ථානයට පැමිණ ඕවුම් ආනන්තතාවය තහවුරුකර විනාගයට පෙනී කිටිය නැකිය. ප්‍රවේශ පත්‍ර ලබාතු අයදුම්කරවන් අත්සන සහතික කර රුගෙන පැමිණිය යුතුය. අත්සන සහතික කරන ලද ලිපිය නො ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් නොකරන අයදුම්කරවන් හට විනාගයට පෙනී කිටීමට ඉඩිදෙනු නොලැබේ.

07. විනාග විශය තිරිදේශ මාලාව

07:1 බ්‍රිති විනාගය

07:1:1 ආයතන සංග්‍රහය ප්‍රශ්න පත්‍රය

කාලය පැය 02 ඩී. ප්‍රශ්න 08 කින් ප්‍රශ්න 05 කට පිළිතුරු සපයයිය යුතුය.

විශය තිරිදේශය

i. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය යෝවා දෙපාර්තමේන්තුවේ පොදු රේඛුලකි

ii. රාජ්‍ය යෝවා කොමිෂන් සභාවී රේඛුලකි

iii. ආයතන සංග්‍රහය

I කොටස - VI, VII, VIII, IX, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII, XXIII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXX, XXXI, XXXII පරිවිශේෂයන්

II කොටස - XLVII සහ XLVIII යන පරිවිශේෂයන්

07:1:2 රේඛුල් සහ බෙහෙත් ගාලා පරිපාලනය ප්‍රශ්න පත්‍රය

කාලය පැය 1 1/2 ඩී. ප්‍රශ්න 07 කින් ප්‍රශ්න 04 කට පිළිතුරු සපයයිය යුතුය.

විශය තිරිදේශය

සෞඛ්‍ය යෝවා සංග්‍රහය

- i. රේඛුල් හා මහජන සෞඛ්‍ය පරිපාලනය
- ii. රාජ්‍ය යෝවාගාර යෝවා කළමනාකරණය
- iii. ඕංශය කළමනාකරණය

07:1:3 ශ්‍රීම් ප්‍රශ්න පතුය

කාලය පැය 02 ඩි. ප්‍රශ්න 07 කින් ප්‍රශ්න 04 කට පිළිගුරු සැපයිය යුතුය.

විෂය නිරදේශය

- i ගෝඩ දෙපාර්තමේන්තුවේ තොග කළමනාකරණය හා ග්‍රෑම්කරණ රේඛුලයි
 - ii ගෝඩ දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබූ කළමනාකරණ අත් පොතේ මුළු කොටස
 - iii වෛද්‍ය නිලධාරීන් සඳහා දෙනික පරිපාලන රාජකාරී සඳහා අදාළවත් රාජ්‍ය මුළු රේඛුලයි
- | | | |
|--------------|---|--|
| පරිවේශද I | - | මු.රේ 1, 2, 78 |
| පරිවේශද II | - | මු.රේ 90, 91, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 113, 115, 118, 119 |
| පරිවේශද III | - | මු.රේ 124, 125, 126, 127, 128, 131, 133, 134, 135, 136, 137, 138, 139, 140, 142, 143, 151, 152, 154, 155, 156, 189 |
| පරිවේශද V | - | මු.රේ 200, 201, 215, 225, 238, 245, 255, 257, 260 |
| පරිවේශද VI | - | මු.රේ 380, 381, 382, 383, 384, 385, 386, 388, 389, 390, 391, 392, 393, 394 |
| පරිවේශද VII | - | මු.රේ 488, 493 |
| පරිවේශද XIII | - | මු.රේ 715, 716, 756, 757, 758 |

ප්‍රක්‍රියාදන මාරුගෝපදේශ සංග්‍රහය

- | | | |
|----------------|---|---|
| 1 වනි පරිවේශදය | - | සියලුම වගන්ති |
| 2 වනි පරිවේශදය | - | 2.3, 2.4, 2.5, 2.6, 2.7, 2.8 |
| 3 වනි පරිවේශදය | - | 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7, 3.8, 3.9 |

07:2 කිංහල/ දෙමළ වාචක පරික්ෂණය

කිංහල/ දෙමළ භාෂා ප්‍රවීනතාවය මගින් සඳහා දෙපාර්තමේන්තුවේ මාත්‍රික්‍රියා නිලධාරීන් විසින් පවත්වනු ලබන වාචක පරික්ෂණයකි. තමන්ගේ සාමාන්‍ය රාජකාරී කටයුතු කරගෙන යාමේ දී පැන නැගින කරනු සම්බන්ධයෙන් කිංහල මාධ්‍ය නිලධාරීන්ට දෙමළ මාධ්‍යයෙන්ද, දෙමළ මාධ්‍ය නිලධාරීන්ට කිංහල මාධ්‍යයෙන්ද සන්නිවේදනය කිරීමට අති හැකියාව පරික්ෂා කරනු ලැබේ. කාලය විනාඩි 10 කි.

08. විනාග සම්බන්ධ රේඛුලයි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පතුයින් හෝ කුමන හෝ පොතින්, හෝ කටර ආකාරයක සටහන් සහිත කොලයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බලා උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පතුය දෙය බලීමද තොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උද්වී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙන් හෝ පුද්ගලයෙකුගේ උද්වී බ්‍රාගැනීමෙන්ද වැළැක සිටිය යුතුය. තවද රුග්‍රම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විදුත් උපකරණද හාවතා කිරීමෙන් වැළැක සිටිය යුතුය. මෙම හිති කඩ කරනු ලබන සිනම අපේක්ෂකයෙකු දැඩිවම් ලක්ෂිත යටත් වනු ඇත.

09. කරණාකර මෙම වක්‍රීදි ලිපියේ අඩංගු දී ඔබ ආයතනයේ සේවයෙහි නියුත අදාළ නිලධාරීන්ගේ දැනුගතීමට සඳහා යොමු කිරීම්

මෙම තොරතුරු www.health.gov.lk වෙති අධිවියේ ද අභ්‍යුත් කර ඇත.

යැයු

මෙම වක්‍රීදි ලිපිය කිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයක් පාඨ අතර යම් අනුකූලතාවයන් මතුවුවනෙන් කිංහල මාධ්‍ය රිනාග නිවේදනය බලපෑවන්ටේ.

වාචක
-
වාචක එව් ගෙවෙන

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II

ලේකම් වෙනුවට

උග්‍රීත එව්. සිම්ලන්
විශේෂ අධ්‍යක්ෂ ප්‍රභරාල් (පාලන) II
සොඩ්‍ය අමුවාස්‍යාලය
“සුවිසිරුපාය”
කොළඹ 10,

EXM

කාර්යාලය ප්‍රධාන සඳහා

ආදර්ශ අයදුම්පත

ප්‍රාථමික ග්‍රේනියේ වෛද්‍ය නිලධාරීන් සහ දැන්ත ගෙනු වෛද්‍ය නිලධාරීන්
සඳහා වන දෙපාර්තමේන්තු විභාගය - 2024 සැප්තැම්බර්

01. (අ) (i) අයදුම්කරගේ සම්පූර්ණ නම (සිංහලෙන්) :
.....
- (ii) අයදුම්කරගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :
- (iii) මෙකරු සමග නම (සිංහලෙන්) :
.....
- (iv) මෙකරු සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :
- (ඇ) I තිළ නාමය (අදාළ කොටුව තුළ (✓) ලකුණ යොදුන්න)
I වෛද්‍ය නිලධාරී II දැන්ත ගෙනු වෛද්‍ය නිලධාරී
II දිමාවාකික පත්වීම මද දිනය
III ප්‍රාථමික ග්‍රේනියට / II ග්‍රේනියට පත්වීම මද දිනය

02. ඔබ වෛද්‍ය විභාගයට පෙනී කිවීමට පැපේක්කා කරන විශයන් ඉදිරියේ ඇති කොටුව තුළ (✓) ලකුණ යොදුන්න. පෙනී නොකිවීන්නේ නම් (✗) ලකුණ යොදුන්න.

රෝගීන් සහ බෙහෙන් ගාලා පරිපාලනය ආයතන සංග්‍රහය ගෙවුම්
සිංහල වාචක දෙමළ වාචක

03. විභාගයට පෙනී කිවීන මාධ්‍යය (අදාළ කොටුවේ (✓) හරි ලකුණ යොදුන්න.)

සිංහල ඉංග්‍රීසි දෙමළ

04. (අ) i. දැනෑට දේශීය කරන ආයතනය (පහතදීමුව සඳහන් කරන්න).
ii. මෙම ආයතනය අයත් වන්නේ - රේඛිය අමාත්‍යාංශයට
පළාත් සහාවට
- (ඇ) i. පළාත් සහාවට තම් අදාළ පළාත :
ii. එය අයත් දිස්ත්‍රික්කය :

- (ඇ) i. ජැංගම දුරකථන අංශය :

ii. විදුල් ලිපිනය :

- (ඇ) ජනක හැඳුනුම්පත් අංශය :

- (ඉ) පනත දක්වා ඇති මධ්‍යස්ථාන අනුරින් විභාගයට පෙනී කිවීමට කැමති විභාග මධ්‍යස්ථානයට අදාළ කොටුවේ (✓) හරි ලකුණ යොදුන්න. (දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයක් මත හෝ කිසිම විභාග මධ්‍යස්ථානයකට ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවයක නොමැති හම් හෝ දක්වා ඇති මධ්‍යස්ථාන එකක් හෝ කිහිපයක් අවලංග කරනු ලබන අතර එකිනෝ මධ්‍යස්ථානයට අයදුම් කරනු ලැබූ අයදුම්කරුවන් ආයතනතම විභාග මධ්‍යස්ථානයකට හෝ සොඡ දේශීය අධ්‍යක්ෂ ජනරාල් තිරණය කරනු ලබන වෙනත් විභාග මධ්‍යස්ථානයකට අනුයුත් කරනු ලැබේ).

කොළඹ	<input type="checkbox"/>	කදාන	<input type="checkbox"/>	ගම්බන්තොට	<input type="checkbox"/>	අමිපාර	<input type="checkbox"/>
කළුගර	<input type="checkbox"/>	ගාලුල	<input type="checkbox"/>	බදුල්ල	<input type="checkbox"/>	වටිනියාල	<input type="checkbox"/>
කුරුණෑගල	<input type="checkbox"/>	අනුරාධපුර	<input type="checkbox"/>	රජක්කපුර	<input type="checkbox"/>	පොලොන්තරඩ්	<input type="checkbox"/>
මහනුවර	<input type="checkbox"/>	මධිකලපුව	<input type="checkbox"/>	ගාපනය	<input type="checkbox"/>	ම්‍රිඹනාමලය	<input type="checkbox"/>

- (g) විනාග ප්‍රවේශ පැනය එම්ම සඳහා පැහැදුලුව ලිපිනය ලියන ලද 9" X 4" ප්‍රමාණයේ ර. 110.00ක මුද්දර අලවු මියුම් කවර 01 ක් අයදුම්පැනුයට අමුණන ලද්දේ?
- (h) (i) තයැල් ලිපිනය (කිංගලෙන්)
- (ii) තයැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)
05. (a) මිට ප්‍රවේශ මෙම විනාගයට පෙනී සිටියේද?
- (b) විනාගයට පෙනී සිටින්නේ ප්‍රවේශ වනාවට නොවෙනම් මුද්දර අලවා තිබේද?

මුද්දර කොටුව (මුද්දර අලවා ඒ මත අත්සන තබන්න)

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි

- (i) මෙම අයදුම්පැනුයේ සඳහන්කර ඇති තොරතුරු සහස, බවත් මෙම විනාගයට මා පෙනී සිටින්නේ ප්‍රවේශ වනාවට බවින් විනාග ගාස්තු ගෙවීම අත්වයි බවත්, ප්‍රවේශ වනාවට නොවන බවින් රඟ..... ක් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම ඉල්ලුම් පැනය මා විසින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගු වූ පාවිච්චි නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (ii) යොඩු අමාන්තංශය විසින් විනාග පිළිබඳව පනවා ඇති නිරිරිතවලට එකෙනව ත්‍රියාකිරීමටත්, මෙම විනාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුහුදුයෙකු බව පෙනියෙනාත්, මගේ විනාගාලේක්ෂණත්වය අවලංගු කිරීමට ගනු ලබන කවර නො නිර්තායකට මම එකෙන වන බවත් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගොනු බාර විශය නිලධාරියාගේ / නිලධාරිතියාගේ සහතිකය

මෙම අයදුම්පත් බාර ගන්නා අවසාන දිනයට පෙර/ පසු මා වෙත බාරදුන් බවත්, මෙම විනාගයට පෙනී සිටීමට අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා ආති බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානියාගේ සහතිකය

..... මහතා /මහත්මිය /මෙනවිය මෙම ආයතනයේ සේවයේ නියුත වෛද්‍ය තිබෙන නිලධාරියා දී නිවැරදි තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විනාගයට පෙනී සිටින්නේ ප්‍රවේශ වනාවට වන/නොවන බවටද රඟ..... ක් වටිනා මුද්දර මෙම මුද්දර අයදුම්පැනුයට අලවා ඇති බවද/ මුද්දර අලවීමට අන්වයි බවටද මා ඉදිරිපිටද අත්සන් කළ බවද සහතික කරමි

දිනය

ආයතන ප්‍රධානියාගේ අත්සන
[රඛර මුළුව තාබේ යුතුය]

09. විමධ්‍යගත කොට්ඨාග / විශේෂිත ව්‍යාපාර ප්‍රධානියාගේ සහතිකය

..... මහතා/ මහත්මිය/ මෙනවිය වෛද්‍ය තිලධාරියා / දීන්ත ගලජ වෛද්‍ය තිලධාරියා වශයෙන් මගේ ආයතනයේ සේවය කරන බවත්, අයදුම්පැනුයේ දී නිවැරදි තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපි ගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විනාගයට පෙනී සිටීමට ඔහුට/ අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විමධ්‍යගත කොට්ඨාග /විශේෂිත
ව්‍යාපාර ප්‍රධානියාගේ අත්සන
[රඛර මුළුව තාබේ යුතුය]

(අන්වයි කොටස් කළ ගරීන්න)